

3.2 ව්‍යාපාරික ගනුදෙනු සිද්ධීන් ගිණුම්ගත කිරීම.

- ගිණුම හා ආකෘතිය පැහැදිලි කිරීම.
- ලෙජරයේ ගිණුම් වර්ග නම් කිරීම.
- ගනුදෙනු ද්විත්ව සටහන් න්‍යාය මත ගිණුම්වල සටහන් කිරීම.
- මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග නම් කිරීම.